

7 ශ්‍රේණිය -නාට්‍ය හා රංග කලාව

වේග භූෂණ නිර්මාණය

වේග භූෂණ නිර්මාණය නැතහොත් රංග වස්ත්‍රාභරණ නිර්මාණය යනු යම්කිසි නාට්‍යයක නළු නිලියන් විසින් විවිධ වර්තන නිරූපණය සඳහා යොදා ගන්නා ඇඳුම් සහ පළඳින ආභරණ වෙයි. මූලික වශයෙන්ම වර්තන භඳුනා ගැනීමට වේග භූෂණ උපකාරී වේ. වේග භූෂණ නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි,

- නාට්‍ය අයත් කාලය, දේශය, යුගයට ගැලපෙන ලෙස වේග භූෂණ නිර්මාණය කළ යුතුය.
- නාට්‍ය පෙළෙහි දැක්වෙන වර්තයට, ඇඳුම් පැළඳුම් වඩාත්ම උචිත විය යුතුය.
- රංගනයේදී එම වස්ත්‍රවලින් හා ආභරණවලින් නළුවාට අපහසුවක් ඇති නොවිය යුතුය.
- නළුවාට හෝ නිලියට අපහසුවකින් තොරව ඇඳ ගැනීමට හා පැළඳීමට හැකියාව තිබිය යුතුය.
- හැකි තාක් සරල සැහැල්ලු විය යුතුය.

නැල්ල

අවශ්‍ය ද්‍රව්‍ය

- කාඩ්බෝර්ඩ්
- විවිධ ප්‍රමාණවල බොක්කම් හෝ කාඩ්බෝර්ඩ් රවුම්
- ලී කුඩු හෝ වැලි
- කෝඩ් නූල්
- රෙදි
- binder gum
- banner paint

කාඩ්බෝර්ඩ් වලින් පහත දැක්වෙන ආකාරයේ හැඩතල කපා ගෙන ඒවායේ ගම් ගා රෙදි සම්පූර්ණයෙන්ම අලවන්න.

බන්තම්




එම හැඩයන් මත අවශ්‍ය පරිදි කෝඩ් නූල් වලින් හැඩ කරගන්න. පැළඳීම සඳහා කෝඩ් නූල් දෙකක් රඳවා ගන්න.විවිධ ප්‍රමාණයේ බොත්තම් හෝ කාඩ්බෝඩ් රවුම් වලින් අවශ්‍ය පරිදි සකසා ගන්න.විශැළුණු පසුව මුළු හැඩ තලය පුරාම ගම් හා සිහින් ලී කුඩු හෝ වැලි අතුරා,වියලා ගන්න, නිසිපරිදි වර්ණ ආලේප කරන්න.gold dust හා banner paint වලින් වර්ණ කර ගත හැකිය.

ඉන හැඩය


අවශ්‍ය ද්‍රව්‍ය

- කාඩ්බෝඩ්
- කෝඩ් නූල්
- විවිධ ප්‍රමාණ වල බොත්තම් හෝ කාඩ්බෝඩ් රවුම්
- සොයාගත හැකිනම් ළදරු කිරිපිටි පැකට් වල ඇති පිටි හැඳි කපා සකස් කරගත් කුඩා පියන් වැනි කොටස් හෝ බෝතල් මුඩ් ද ගත හැකිය
- රතු පොස්ලින් රෙදි



සාදන ක්‍රමය

රතුපාට පොප්ලින් රෙදි වලින් කොටු හැඩයන් සම්පූර්ණයෙන්ම අලවන්න.කෝඩි නූල් වලින් එම හැඩ තුළ මේ ආකාරයේ සැරසීම් කරන්න.



මැදට බොත්තම් ගලවා ගත හැක.ඉනට බැඳීමට ද හැකිවන පරිදි දිගට නූල් දෙකක් ගෙන ඒ මත ඉහත කාඩ්බෝඩ් හැඩ කපා ගන්න.ඉදිරිපසින් එල්ලා වැටෙන ලෙසට කුඩා පියන් නූල්වල එලවිය හැකිය.එම නූල් සහ පියන්ද කාඩ්බෝඩ් හැඩද යන සියල්ලෙහිම ගම් ගා සිහින් වැලි හෝ ලී කුඩු දමා වියළා ගන්න.පසුව අවශ්‍ය පරිදි වර්ණ ගන්වා ගන්න.

වලලු සහ කරාඹු



වලලු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

- කාඩ්බෝඩ්
- කෝඩ් නූල්
- ගම්
- පබළු ඇට හෝ බොක්කම් නැතහොත් කාඩ්බෝඩ් වලින් කපාගත් රවුම්
- gold dust
- වර්ණ (paint)
- රෙදි

සාදන ක්‍රමය

අතකට පැළඳීමට අවශ්‍ය පරිදි කපා ගන්නා කාඩ්බෝඩ් පටියට රෙදි අලවා ඒ මත කෝඩ් නූල් වලින් මෝස්තරයක් හෝ පබළු, බොක්කම්, කාඩ්බෝඩ් රවුම් වලින් අලංකාර කොට ඒ මත ගම් ගා ගන්න. මිලඟට ලී කුඩු හෝ සිහින් වැලි අතුරා වියළුණු පසු වර්ණ කරගන්න.



කරාඹු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

- ළදරු කිරිපිටි පැකට් වල ඇති හැඳි වල කුඩා පියන් හෝ බෝතල් මුඩ්
- කම්බි
- පබළු හෝ කිරිදි ඇට වැනි ඇට වර්ගයක්

සාදන ක්‍රමය

කුඩා පියන් හෝ බෝතල් මුඩ් ගම් ආලේපකොට ලී කුඩු හෝ වැලි අතුරා වේලුණු පසුව, වර්ණ ආලේප කොට ඇල්ලීමට හැකි වන පරිදි කම්බි යොදා සාදා ගන්නා නූලක පබළු හෝ කිරිදි ඇට දමා අවසානයේ බෝතල් මුඩ් හෝ කිරිපිටි හැඳි පියන අමුණන්න.